



1st Place Winner
National Productivity
Award 2020



ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත
பிரதான செயலாளர் அலுவலகம் - தென் மாகாணம்
CHIEF SECRETARIAT - SOUTHERN PROVINCE

මගේ අංකය
எனது இல.
My Ref.

CSS/03/13/CIR.COM.(2)

ඔබේ අංකය
உமது இல
Your Ref.

දිනය
திகதி
Date

2025.07. 21

ආණ්ඩුකාර ලේකම්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,
සභා ලේකම්, සභා ලේකම් කාර්යාලය,
ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
සියලුම අමාත්‍යාංශ ලේකම්වරු / සියලුම නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු,
සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් / ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්,
දකුණු පළාත.

පළාත් සභා මූල්‍ය රීති 562 ප්‍රකාර ව දකුණු පළාත් සභාව සඳහා වක්‍රලේඛ අදාළ කර ගැනීම

උක්ත කරුණ සම්බන්ධයෙන් මා ඇමතු දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්ගේ අංක G/SP/EST/1/1/01 හා 2025.07.14 දිනැති ලිපිය හා බැඳේ.

02. එමඟින්, පහත සටහනේ දක්වා ඇති වක්‍රලේඛය දකුණු පළාත් සභාවට අදාළ කර ගැනීම සඳහා 2025.07.09 දානමින් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතිය ලැබී ඇති බව මා වෙත දැනුම් දී ඇත.

අනු අංකය	වක්‍රලේඛය නිකුත් කළ ආයතනය	වක්‍රලේඛ අංකය	නිකුත් කළ දිනය	වක්‍රලේඛයේ ශීර්ෂය
01.	රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය	15/2025	2025.07.01	2025 අයවැය යෝජනා අනුව 2018.01.01, 2019.01.01 හා 2020.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම

03. ඒ අනුව, උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ යටතේ පවතින අදාළ ආයතන දැනුවත් කරන මෙන් කාරුණික ව දන්වා සිටිමි.

රනිල් වික්‍රමසේකර
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
ප්‍රධාන ලේකම් වෙනුවට
දකුණු පළාත

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය - දකුණු පළාත

ஆளுநர் செயலகம் - தென் மாகாணம்

Governor's Secretariat - Southern Province





මගේ අංකය
எனது இல.
My Number

GS/SP/EST/1/1/01

ඔබේ අංකය
உமது இல.
Your Number

දිනය
திகதி
Date

2025.07. 14



ප්‍රධාන ලේකම්,
දකුණු පළාත.

පළාත් සභා මූල්‍ය රීති 562 ප්‍රකාරව දකුණු පළාත් සභාව සඳහා චක්‍රලේඛ අදාළ කර ගැනීම

ශීර්ෂගත කරුණ සම්බන්ධව, ඔබගේ අංක CSS/03/13/CIR.COM.(2) හා 2025.07.07 දිනැති ලිපිය හා බැඳේ.

02. එකී ලිපිය අනුව දකුණු පළාත් සභා මූල්‍ය රීති 562 ප්‍රකාරව, ඉදිරිපත් කර ඇති කමිටු නිර්දේශය හා ප්‍රධාන ලේකම් නිර්දේශය පරිදි පහත සඳහන් චක්‍රලේඛයෙහි විධි විධාන දකුණු පළාතට අදාළ කර ගැනීම සඳහා 2025.07.09 දිනැතිව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබාදී ඇති බව කාරුණිකව දන්වා එවමි.

අනු අංකය	චක්‍රලේඛය නිකුත් කළ ආයතනය	චක්‍රලේඛ අංකය හා නිකුත් කළ දිනය	චක්‍රලේඛයේ ශීර්ෂය
01.	රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 15/2025 2025.07.01	2025 අයවැය යෝජනා අනුව 2018.01.01, 2019.01.01 හා 2020.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම

03. ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද, ඉහත සඳහන් කරන ලද චක්‍රලේඛයෙහි පිටපතක් මේ සමග අමුණා ඔබ වෙත කාරුණිකව යොමු කරමි.


කේ.පී.එස්. දිසානායක
පරිපාලන නිලධාරී,
ආණ්ඩුකාර ලේකම් වෙනුවට,
දකුණු පළාත.

කේ.පී.එස්.දිසානායක
පරිපාලන නිලධාරී
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය
දකුණු පළාත

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 15/2025

මගේ අංකය : Pns/P6/21
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ
පළාත් පාලන අමාත්‍යාංශය
නිදහස් වතුරප්‍රය
කොළඹ 07.

2025.07.01

අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන් / දිස්ත්‍රික් ලේකම්වරුන්
ප්‍රාදේශීය ලේකම්වරුන්

2025 අයවැය යෝජනා අනුව 2018.01.01, 2019.01.01 හා 2020.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කිරීම

2017.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ හා සන්නද්ධ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 2019.05.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2019 මගින් 2017.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත පදනම්ව මේ වන විට ප්‍රතිශෝධනය කර ඇත. 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016, ත්‍රිවිධ සන්නද්ධ හමුදා සේවා පුද්ගලයන්ගේ වැටුප් කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 03/2016, 03/2016 (I), මහාධිකරණ විනිශ්චයකාර හා ශ්‍රී ලංකා අධිකරණ සේවයේ නිලධාරීන්ගේ වැටුප් කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2018, අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 02/2018 මගින් 2018.01.01, 2019.01.01 හා 2020.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත, විශ්‍රාමික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප පහත අදියර යටතේ ප්‍රතිශෝධනය කළ යුතු වේ.

02. මෙම ප්‍රතිශෝධනය පහත සඳහන් අදියර 03 යටතේ ක්‍රියාත්මක කළ යුතු ය.

02.1. 2018.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ හා සන්නද්ධ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප පළමු ඡේදයේ සඳහන් චක්‍රලේඛයන් අනුව 2018.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීම, 2025.07.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු ය. එසේම එදිනට පෙර සේවයේ යෙදී සිටිය දී මිය ගිය හෝ විශ්‍රාම ගොස් සිටිය දී මියගිය රජයේ නිලධාරීන් වෙනුවෙන් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු, ආබාධිත විශ්‍රාම වැටුප් ලබමින් සිටින ප්‍රතිලාභීන්ට ද මෙම ප්‍රතිශෝධනය යටතේ ප්‍රතිලාභ හිමි වේ.

මගේ අංකය : Pns/P6/21
2025.07.01
02.2. 2019.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ හා සන්නද්ධ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප පළමු ඡේදයේ සඳහන් චක්‍රලේඛයන් අනුව 2019.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීම 2026.07.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු ය. එසේම එදිනට පෙර සේවයේ යෙදී සිටිය දී මිය ගිය හෝ විශ්‍රාම ගොස් සිටිය දී මියගිය රජයේ නිලධාරීන් වෙනුවෙන් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු, ආබාධිත විශ්‍රාම වැටුප් ලබමින් සිටින ප්‍රතිලාභීන්ට ද මෙම ප්‍රතිශෝධනය යටතේ ප්‍රතිලාභ හිමි වේ.

කේ.පී.එස්.දමයන්ති
පරිපාලන නිලධාරී
නිලධාරී ලේකම් කාර්යාලය
දකුණු පළාත

02.3. 2020.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධරයන්ගේ හා සන්නද්ධ සේවා නිලධරයන්ගේ විශ්‍රාම වැටුප පළමු ඡේදයේ සඳහන් චක්‍රලේඛයන් අනුව 2020.01.01 දිනට හිමිගැන්විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීම 2027.07.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු ය. එසේම එදිනට පෙර සේවයේ යෙදී සිටිය දී මිය ගිය හෝ විශ්‍රාම ගොස් සිටිය දී මියගිය නිලධරයන් වෙනුවෙන් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනන්දරු, ආබාධිත විශ්‍රාම වැටුප් ලබමින් සිටින ප්‍රතිලාභීන්ට ද මෙම ප්‍රතිශෝධනය යටතේ ප්‍රතිලාභ හිමි වේ.

04. පරිවර්තන ක්‍රමවේදය

04.3. එම වැටුප් පියවර පදනම් කරගනිමින් 2016.04.27 දිනැති විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016 පරිදි විශ්‍රාමික නිලධරයාගේ සේවා කාලයට නියමිත ප්‍රතිශතය අනුව විශ්‍රාම වැටුප් ගණනය කළ යුතු ය.

2018.01.01	→	2025.07.01
2019.01.01	→	2026.07.01
2020.01.01	→	2027.07.01

ශ්‍රී.පී.එස්.දිසානායක
පරිපාලන නිලධාරී
විද්‍යාල ලේකම් කාර්යාලය
කුණා පළාත

උදාහරණ:

i. 1997.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2/97(III)හි ටී-2-1 වැටුප් පරිමාණයේ රු.57,120/- වැටුප් පියවර මත ද, 2004.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2003හි ටීපී-2-1 වැටුප් පරිමාණයේ රු.72,120/- වැටුප් පියවර මත ද, 2004.12.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2004හි ටීබී-2-1 වැටුප් පරිමාණයේ රු.111,120/- වැටුප් පියවර මත ද, 2006.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි PL-3-2006 වැටුප් පරිමාණයේ රු.14,420/- වැටුප් පියවර මත ද, 2007.08.24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006(IV)හි PL-3-2006A වැටුප් පරිමාණයේ රු.14,930/- වැටුප් පියවර මත ද, 2016.04.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි PL-3-2016 වැටුප් පරිමාණයේ රු.21,314/- වැටුප් පියවර මත ද, විශ්‍රාම ලැබූ ඒකාබද්ධ රියදුරු සේවයේ II “අ” කාණ්ඩයේ මෝටර් රථ රියදුරෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සඳහා අදාළ කරගත යුත්තේ ඇමුණුම 02 “අ” හි PR-1-75A වගුවෙහි සඳහන්ව ඇති PL-3-2016 වැටුප් පරිමාණයේ රු.24,506/- වැටුප් පියවර වේ. එම වැටුප් පියවර අනුව සේවා කාලයට නියමිත ප්‍රතිශතය මත විශ්‍රාම වැටුප ගණනය කළ යුතු ය.

ii. 2004.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2003හි ටීපී-3-6-1 වැටුප් පරිමාණයේ රු.106,500/- වැටුප් පියවර මත ද, 2004.12.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2004හි ටීබී-3-6-1 වැටුප් පරිමාණයේ රු.149,580/- වැටුප් පියවර මත ද, 2006.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි MN-2-2006 වැටුප් පරිමාණයේ රු.19,090/- ක වැටුප් පියවර මත ද, 2007.08.24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006(IV)හි MN-2-2006A වැටුප් පරිමාණයේ රු.20,350/- වැටුප් පියවර මත ද, 2016.04.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි MN-2-2016 වැටුප් පරිමාණයේ රු.29,030/- වැටුප් පියවර මත ද, විශ්‍රාම ලැබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සඳහා අදාළ කරගත යුත්තේ ඇමුණුම 02 “අ”හි සඳහන් PR 1-117A වගුවේ සඳහන්ව ඇති MN-2-2016 වැටුප් පරිමාණයේ රු.33,370/-ක් වන වැටුප් පියවර වේ. එම වැටුප් පියවර අනුව සේවා කාලයට නියමිත ප්‍රතිශතය මත විශ්‍රාම වැටුප් ගණනය කළ යුතු ය.

iii. 1997.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2/97(III) හි ටී-6-1 වැටුප් පරිමාණයේ රු.166,140/- වැටුප් පියවර මත ද, 2004.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2003 හි ටීපී-6-1 වැටුප් පරිමාණයේ රු.182,940/- වැටුප් පියවර මත ද, 2004.12.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2004 හි ටීබී-6-1 වැටුප් පරිමාණයේ රු.256,200/- වැටුප් පියවර මත ද, 2006.01.01 දින සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 හි SL-1-2006 වැටුප් පරිමාණයේ රු.34,125/-

කේ.පී.එස්.දමයන්තු
පරිපාලන නිලධාරී
අධ්‍යක්ෂ ජනරාල්
ලේකම් කාර්යාලය
දකුණු පළාත

මෙම රාජ්‍ය පරිපාලන/රාජ්‍ය චක්‍රලේඛ: 15/2025 /
.....ව්‍යාප්තිය / උපදෙස්
ලිපියදින සිට
දකුණු පළාත් අදාළ කර ගැනීම සඳහා
ගරු අණවිද්‍යාත්මකව අනුමැතිය..... 2025/07/09
දින ලබා දී ඇති බව සහතික කරමි.
.....
ආණ්ඩුකාර / ලේකම් / සේකාර ලේකම්

වැටුප් පියවර මත ද, 2016.04.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 හි SL-1-2016 වැටුප් පරිමාණයේ රු.48,773/- වැටුප් පියවර මත ද, විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II පන්තියේ I ශ්‍රේණියේ නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සඳහා අදාළ කර ගත යුත්තේ ඇමුණුම 02 “අ” හි සඳහන් PR1-18A වගුවේ සඳහන්ව ඇති SL-1-2016 වැටුප් පරිමාණයේ රු.56,097/-ක් වන වැටුප් පියවර වේ. එම වැටුප් පියවර අනුව සේවා කාලයට නියමිත ප්‍රතිශතය මත විශ්‍රාම වැටුප් ගණනය කළ යුතු ය.

04.4. ඇමුණුම 02හි පරිවර්තන වගුවල සඳහන් වැටුප් පියවරයන් ඉක්මවා වැටුප් ලැබූ නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම සඳහා අදාළ විය යුතු වැටුප් ලබා ගැනීමට වගුවෙහි ඇතුළත් කර ඇති අවසාන වැටුප් පියවරට එම වැටුප් පියවරෙහි අවසානයට ඇති වැටුප් වර්ධක අගය එකතු කරමින් අනුරූපී වැටුප් පියවර ලබා ගත යුතු ය.

ලදාහරණ:

i. 2003.06.01 කාර්යාල සේවක සේවයේ III පන්තියේ රු. 64,800/-ක වාර්ෂික වැටුප මත විශ්‍රාම ලැබූ නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම සඳහා අදාළ කර ගත යුතු වැටුප් පියවර වන්නේ රු.24,192/- වේ. (පරිවර්තන වගුව PR 1-73A වැටුප් වර්ධක 5ක් එකතු කරමින්)

ii. 2004.06.01 දින රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ රු.136,020/-ක වාර්ෂික වැටුප මත විශ්‍රාම ලැබූ නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම සඳහා අදාළ කරගත යුතු වැටුප් පියවර වන්නේ රු.39,658/- වේ. (පරිවර්තන වගුව PR1-117A වැටුප් වර්ධක 3ක් එකතු කරමින්)

iii. 2005.06.01 දින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ රු.407,220/-ක වාර්ෂික වැටුප මත විශ්‍රාම ලැබූ නිලධරයෙකුගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම සඳහා අදාළ කර ගත යුතු වැටුප් පියවර වන්නේ රු.79,349/- වේ. (පරිවර්තන වගුව PR1-17A වැටුප් වර්ධක 1ක් එකතු කරමින්)

04.5. පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ විශ්‍රාම වැටුප් සංශෝධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය පසුව නිකුත් කරනු ලැබේ.

04.6. 2018.01.01 දින සිට ක්‍රියාත්මක කළමනාකරණ සේවා චක්‍රලේඛ 01/2018 සහ 02/2018 අනුව වැටුප් සංශෝධනය එකවර ක්‍රියාත්මකව ඇති බැවින්, එමඟින් ආවරණය වන නිලධරයන් සඳහා වන විශ්‍රාම වැටුප් 2018.01.01 දිනට අනුකූලව 2025.07.01 දිනට සම්පූර්ණයෙන්ම සංශෝධනය වන අතර, අදියර ගතව සංශෝධනයක් සිදු නොවේ.

04.7. අංක: අමප/17/2936/755/035 හා 2017.12.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති

නිලධරයන් සඳහා වැටුප් සංශෝධනය එකවර ක්‍රියාත්මක වී ඇති බැවින්, එමඟින් ආවරණය වන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප 2018.01.01 දිනට අනුකූලව 2025.07.01 දිනට සම්පූර්ණයෙන්ම සංශෝධනය වන අතර, අදියර ගතව සංශෝධනයක් සිදු නොවේ.

05. විශ්‍රාම වැටුප සමඟ දැනට ගෙවනු ලබන දීමනා

- 05.1. 2022.01.13 දිනැති අංක 03/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි හා 2022.01.20 දිනැති අංක 01/2022 විශ්‍රාම වැටුප් චක්‍රලේඛයෙහි විධිවිධාන අනුව ගෙවනු ලබන රු.5,000/- ක මාසික දීමනාව තවදුරටත් ගෙවිය යුතු ය.
- 05.2. 2024.01.10 දිනැති අංක 03/2024 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි විධිවිධාන අනුව ගෙවනු ලබන රු.6,025/- ක් වූ මාසික ජීවන වියදම් දීමනාව තවදුරටත් ගෙවිය යුතු ය.
- 05.3. අංක අමප/24/1992/704/007 හා 2024.10.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රු.3,000/- අන්තර්කාලීන මාසික දීමනාව තවදුරටත් ගෙවිය යුතු ය.

06. අඩු නොකළ හා අඩු කළ විශ්‍රාම වැටුප ගණනය කිරීම

මෙම විශ්‍රාම වැටුප් සංශෝධනය හේතුවෙන් දැනටමත් ගෙවා ඇති විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය සංශෝධනය නොකරන බැවින්, මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සිදු කිරීමේ දී විශ්‍රාමික නිලධරයන් ලබා ගත් පාරිතෝෂිකය වෙනුවෙන් දැනට ඔවුන්ගෙන් මාසිකව අයකර ගන්නා මුදලෙහි වෙනසක් සිදු නොවිය යුතු අතර එම මුදලම ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුපෙන් අඩුකළ යුතු ය. ප්‍රතිශෝධිත විශ්‍රාම වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස අඩු කළ යුතු මුදල ගණනය නොකළ යුතු ය.

07. තනතුරු උපලේඛනයේ ඇතුළත් නොවන තනතුරු සහ විශේෂ අවස්ථා

තනතුරු උපලේඛනයේ ඇතුළත් නොවන තනතුරුවල සේවය කළ විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය සඳහා අදාළ වන වැටුප එම විශ්‍රාමික නිලධරයා අවසාන වරට සේවය කළ ආයතනයේ ආයතන ප්‍රධානියා වෙතින් ලබා ගත යුතුය. මෙහි දී ආයතන අධ්‍යක්ෂ ජනරාල් / කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ ආයතන ප්‍රධානියා වෙත අනුමැතිය ලබා දුන් ලිපියේ යොමු අංකය හා දිනය ද සමඟ නිවැරදි වැටුප පිළිබඳ විස්තර විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීමේ බලධරයා වෙත යොමු කළ යුතු වේ. 2015.06.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 නිකුත් කළ පසු ඇතැම් සේවාවන් / තනතුරු සඳහා එවකට පැවති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් නිර්දේශ කළ වැටුප් පරිමාණ / පියවරයන් ද, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන I හා උපලේඛන II තුළ අන්තර්ගත කර ඇති අතර, එහි යම් අපැහැදිලිතාවක් හෝ තවදුරටත් කිසියම් තනතුරක් සඳහා අදාළ විය යුතු වැටුප පිළිබඳ ගැටලුවක් ඇතොත්, ඒ පිළිබඳව අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් ආයතන අධ්‍යක්ෂ ජනරාල් / කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත විමසිය යුතු වේ.

එසේම විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි පවත්වාගෙන යනු ලබන ඒ ඒ විශ්‍රාමික නිලධරයාගේ නමින් ඇති විශ්‍රාම වැටුප් ලිපි ගොනුව අනුසාරයෙන් කළයුතු වේ. අස්ථානගත වූ හෝ තොරතුරු නොමැති ලිපි ගොනු සම්බන්ධයෙන් විශ්‍රාමික නිලධරයා වෙතින් ලබා ගන්නා තොරතුරු අනුමැතිය ලබා දුන් පසු අදාළ කර ගත යුතුය.

ශ්‍රී.පී.එස්.දුමයන්ති
පරිපාලන නිලධාරී
අධ්‍යක්ෂ ලේකම් කාර්යාලය
දකුණු පළාත

මෙම රාජ්‍ය පරිපාලන / රාජ්‍ය... 15/7/2025 /
දකුණු පළාත / කොට්ඨාස අදාළ කර ගත යුතුය.
ගරු අභිධුනාපදාමයේ අනුමැතිය 2025/07/09 ...
දින ලබා දී ඇති ඔබ සහතික කර 5
ආභිධුනාපදාමයේ ලේකම් / සහකාර ලේකම්

